

පෝෂණය හා ආහාර ගැනීම සම්බන්ධ අසාමාන්‍ය වර්යා:  
බොඳු හා බටහිර මනෝවිද්‍යාත්මක සංකල්ප පිළිබඳ  
තුළනාත්මක අධ්‍යායනයක්

## ගෞම්ල ගණාලංකාර හිමි

### හැදින්වීම

ආහාරය ජීවීන්ගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය ම සාධක අතුරින් ප්‍රමුඛ ය. විවිධ සංස්කෘතින්හි විවිධ ආහාර රටාවන් පවතින අතර පුද්ගල විවිධතා අනුව ද ආහාර ගැනීමේ රටාවන් විවිධ වේ. ආහාර ගැනීමේ පොදු හා සාමාන්‍ය ලක්ෂණ අනුව විමසීමේදී පුද්ගලයා පිබාවට පත් කරන හා සාපේක්ෂව සාමාන්‍ය තොවන ආහාර රටාවන් පවතී නම් ඒවා ආහාර ගැනීමේ අකුමතා හෙවත් ආහාර ගැනීම සම්බන්ධ අසාමාන්‍ය වර්යා ලෙස මනෝවිද්‍යාධිවිද්‍යායේදී හඳුනාගැනෙයි. බටහිර මනෝවිද්‍යාව හා මනෝවෙවිද්‍යාවෙහිදී මෙවැනි අසමාන්‍ය වර්යා හා මානසික රෝග තත්වයන්හි ස්වභාවය හා රෝග ලක්ෂණ ඉදිරිපත් කරන ප්‍රධාන වර්ගිකරණ ලෙස DSM වර්ගිකරණය හා ICD වර්ගිකරණය හඳුනාගත හැකිය. රට සාපේක්ෂව මනෝවිද්‍යාන් හා අසාමාන්‍ය වර්යා පිළිබඳ බොඳු විග්‍රහයන් අධ්‍යායනය කිරීමේදී ද පෝෂණය හා ආහාර ගැනීම සම්බන්ධ අසාමාන්‍ය වර්යා සම්බන්ධ සාපේක්ෂව හඳුනාගත හැකි ය. ඒ අනුව මෙම පෝෂණය හා ආහාර ගැනීම සම්බන්ධ අසාමාන්‍ය වර්යා පිළිබඳ බොඳු හා බටහිර විග්‍රහයන් තුළනාත්මකව විශ්ලේෂණය කිරීම මෙම අධ්‍යායනයන් අපේක්ෂා කෙරෙයි. තවද, ආහාර ගැනීමේ අසාමාන්‍ය වර්යාවලට බලපාන හේතු හා ප්‍රතිකාරාත්මක ක්‍රම පිළිබඳව ද බොඳු සාහිත්‍යයන් කරුණු අනාවරණය කරගත හැකි නමුත් මෙහිදී ඒ පිළිබඳ අවධානය යොමු තොකෙරෙයි.

### ආහාර ගැනීමේ අකුමතා

ආහාර ගැනීමේ අකුමතාවල ප්‍රධාන ලක්ෂණ වන්නේ ඉතා අධිකව ආහාර ගැනීම හෝ ඉතා අඩුවෙන් ආහාර ගැනීම හෝ ආහාර

නොවන ද්‍රව්‍ය ආහාරයට ගැනීමට ඇබැඩැහිව සිටිමයි. මෙම අකුමතා සඳහා විශේෂයෙන් බලපාන්නේ ග්‍රස්තීය සිතුවිලි වන අතර විශාදය, කාංසාව වැනි මානසික රෝග හේතුවෙන් ද ආහාර ගැනීමේ සාමාන්‍ය රටාව කුම්කව වෙනස් විය හැකි ය. සාමාන්‍යයෙන් ආහාර ගැනීම සම්බන්ධ අකුමතා ස්ථීර පුරුෂ දෙපිරිස අතර ම දැකිය හැකි වුවන් පිරිමින්ට සාමේශ්වර කාන්තාවන් වැඩි ප්‍රමාණයක් ආහාර ගැනීමේ අකුමතා පෙන්වන බව පර්යේෂණ මගින් පෙන්වා දෙයි (Striegel-Moore et al, 2009: 471–74). එසේ ම ජ්‍යෙෂ්ඨයේ ඔනැම අවධියකදී මෙවැනි අකුමතාවක් ඇති වීමේ හැකියාව ඇති නමුත් වැඩිහිටි හෝ තරුණ අවධියේදී එවැනි අසාමාන්‍ය වර්යාවක් ඇති වීමේ වැඩි ඉඩක් පවතියි (විමලධෙමම හිමි, 2017: 316). කළාතුරකින් ප්‍රමාණ තුළ ද මෙය දැකිය හැකිය.

ආහාර ගැනීමේ අකුමතාවන් පුද්ගලයෙකුගේ දෙනික සාමාන්‍ය ජ්‍යෙෂ්ඨයට ද දැඩි බලපැමි ඇති කළ හැකි ය. ඇතැම් විට ප්‍රසිද්ධ හා පෙළු ස්ථානවල ආහාර ගැනීමට අකමැති වන අතර සමාජ සම්බන්ධතාවලට ද බාධා විය හැකි ය. එමෙන් ම ඔවුන් තම අසාමාන්‍ය වර්යාව නිසා දැඩි මානසික හා කායික පිඩාවන්ට ද පත්වෙයි. කාංසාව, ආතතිය හා ග්‍රස්තීය සිතුවිලි ඔවුන්ට පිඩාවට පත් කරයි. තව ද, කායික ගැටුලු උග්‍ර වෙයි. අධික ස්ථූලතාව හෝ අධික කෘෂ බව හා විවිධ කායික රෝග තත්ත්වයන් වර්ධනය විය හැකි ය. අධික ස්ථූලතාව වැනි තත්ත්වයන් නිසා ඇතිවන අධිරැඳිර පිඩාය, කොලෙස්ටරෝල්, රැයිරයේ සීනි අධික බව වැනි රෝග තත්ත්වයන් ද වර්ධනය විය හැකි ය. මේ හේතුවෙන් ආහාර ගැනීමේ අකුමතාවන් පුද්ගලයාව වර්යාත්මක වශයෙන් මෙන් ම කායික හා මානසික වශයෙන් ද පිඩාවට පත් කරන බව දැක්විය හැකිය.

ඇතැම් පුද්ගලයන් කාංසාව, විෂාදය, ආතතිය වැනි මානසික අකුමතා හේතුවෙන් මෙන් ම ඇතැම් කායික රෝග තත්ත්වයන් හේතුවෙන් ද ආහාර ගැනීමෙන් වැළකී සිටිම හෝ අධිකව ආහාර ගැනීම හෝ ආහාර රුවිය නැතිවීම හෝ සිදුවෙයි. නමුත් එම තත්ත්වය දිරිස කාලයක් නොපවතින අතර අදාළ කායික හෝ මානසික තත්ත්වය පහව ගිය කළේහි ආහාර රටාව ද යථා තත්ත්වයට පත් වෙයි. එබැවින් එවැනි තාවකාලික තත්ත්වයක් අකුමතාවක් ලෙස විනිශ්චය කිරීම

සාම්ප්‍රදාය වෙයි. එය අකුමතාවක් ලෙස විනිශ්චය කිරීමට අවම වශයෙන් මාස තුනකට වැඩි කාලයක් අබැව්චව පවත්වාගෙන යා යුතු අතර පුද්ගලයා ඉන් කායිකව, මානසිකව, වින්තවේගාත්මකව හා සමාජීය වශයෙන් පිඩාවට පත්වීම ආදි ලක්ෂණ පෙන්නුම් කළ යුතුය.

### ආහාර ගැනීමේ අකුමතා පිළිබඳ නූතන වර්ගීකරණ

මත්‍යෝධ්‍යාව සහ මත්‍යෝධ්‍යාව තුළ බෙහෙවින් භාවිතාවට ලක් වන DSM-5 වර්ගීකරණය (Diagnostic and Statistical Manual of Mental Disorders (DSM-5) - American Psychiatric Association) අනුව පෝෂණය හා ආහාර ගැනීමේ අකුමතා (Feeding and Eating Disorders) ප්‍රධාන වශයෙන් හයක් (06) නදුනාගත හැකි ය. එනම්,

#### පිකා (Pica)

#### වමාරා කැමේ අකුමතාව (Rumination disorder)

#### වැළකීම් හෝ බාධා සහිත ආහාර ගැනීමේ අකුමතාව (Avoidant/Restrictive food intake disorder)

#### අැනොරක්ෂියා න(ර)වෝසා (Anorexia nervosa)

#### බුලිමියා න(ර)වෝසා (Bulimia nervosa)

#### අධික අනුහවය හෙවත් බින්ඡ් ආහාර අකුමතාව (Binge eating disorder)

යනුවෙනි. මෙම අකුමතාවන්හි සායනික ලක්ෂණ පිළිබඳව මෙහිදී සංක්ෂීප්තයෙන් දැක්වේ.

#### පිකා (Pica)

මෙම අකුමතාවහි ප්‍රධාන සායනික ලක්ෂණය වන්නේ පෝෂ්‍යදායී බවකින් තොර හා ආහාර නොවන උව්‍ය ආහාරයට

ගැනීමට පුරුදු වී සිටිමයි. කඩ්දාසි, සබන්, රේදි, කෙස්, කෙදි/ ලණු, වූල් හෙවත් ලොම් රෙදි පස්, ලිවීමට භාවිත කරන තුනුකුරු, ප්‍රවුඩ්‍ර වර්ග, තීන්ත/ සායම්/ පාවකුරු, ගම්, ගල්කැට, පබලු, අගුරු/ ගල්අගුරු, අපු, මැටි, පිටි වර්ග, අයිස් වැනි ද්‍රව්‍යයන් මෙසේ කැමට ඇඩ්බැහි වන දැනු අතර වෙයි. එවැනි තත්ත්වයක් මාසයකට අධික කාලයක් එක දිගට පවතියි නම් එය අසාමාන්‍ය ආහාර රටාවක් හෙවත් අසාමාන්‍ය වර්යාවක් ලෙස හඳුනාගැනෙයි. එසේම මෙවැනි එක් ද්‍රව්‍යයක් හෝ කිහිපයක් කැමට ඇඩ්බැහිව සිටිමට හැකි ය. මන්ද මානසික බව, ඔටිසම්, හින්නේන්න්මාදය වැනි සංවර්ධන අකුමතා සහ මානසික රෝග සහිත පුද්ගලයන් තුළ වැඩි වශයෙන් මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි ය (DSM-5, 2013: 329-330, ICD-10 Version, 2019: F98.3).

### වමාරා කැම (Rumination disorder)

ଆහාර වැමැරීම හා වැමැරු ආහාර ඇතැම් විට නැවත හැඳීම, නැවත ගිලිම හෝ ඉවත දැමීම මෙම අකුමතාවහි ප්‍රධාන සායනික ලක්ෂණයයි. ගිලින ලද ආහාර වමාරා පිළිකුලකින් හෝ ජ්‍රුගුප්සාවකින් තොරව නැවත කට තුළට ගනියි. මෙම ලක්ෂණ මාසයකට වැඩි කාලයක් තිස්සේ පවති නම් එය අසාමාන්‍ය වර්යාවක් ලෙස හඳුනාගැනෙයි. සතියකට කිහිප වරක් හෝ දිනපතා මෙම තත්ත්වය ඇති විය හැකිය (DSM-5, 2013: 332). එම තත්ත්වය වෙනත් රෝගයක ප්‍රතිඵලයක් ලෙස ඇති වන්නක් නම් ආහාර ගැනීමේ අකුමතාවක් ලෙස හැඳින්විය තොහැකි අතර අදාළ රෝගයට ප්‍රතිකාර කිරීමෙන් එම තත්ත්වය පහව යයි. එසේ ම මෙය බුලීමියා න(ර)වේසා මෙන් වමනය කිරීමක් නොවන අතර වැමැරීම සිදු කරයි.

### වැළකීම හෝ බාධා සහිත ආහාර ගැනීමේ අකුමතාව (Avoidant/ Restrictive food intake disorder)

ଆහාර ගැනීමට රුචිය නැතිකම/ උගා වීම, ආහාරයෙහි එන්ද්‍රිය ලක්ෂණ පදනම් කරගෙන ආහාර ගැනීමෙන් වැළකී සිටිම වැනි හේතුවක් නිසා පෝෂණයට හා ගරිර ගක්තියට ප්‍රමාණවත් පරිදි දීර්ඝ කාලීනව ආහාර නොගන්නේ නම් හා ඒ හේතුවෙන් කැඳී පෙනෙන කායික දුරවලතා, පෝෂණ උගාතා සහ මනෝසමාජීය වර්යාවන්හි පැහැදිලි වෙනසක් පෙන්නුම් කරයි නම් එම තත්ත්වය

අසාමානා වර්යාවක් ලෙස විනිශ්චය කෙරෙයි. ප්‍රමාණවත් තරම් ආහාර නොමැතිකම නිසා හෝ ආගමික හා සංස්කෘතික තහංචි නිසා ආහාර ගැනීමෙන් වැළකී සිටීම මෙහිලා අසාමානා වර්යාවක් ලෙස නොසැලකේය (DSM-5, 2013: 334). දරදුනාවෙන් ඉහළ රටවල ආහාර හිගේම, බොද්ධ හික්ෂාන්ගේ විකාල හෝජනය, ඉස්ලාම් බැතිමත්තාන්ගේ රාමදාන් උපවාසය ආදිය නිදිපුන් ය.

### ඇනොරේක්ෂ්‍ය න(ර)වෝසා (Anorexia nervosa)

ගේරයේ බර ඉතා අඩු මට්ටමකින් පවත්වාගෙන යැමේ දැඩි උත්සාහයක නිරත වන අතර ඒ සඳහා ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම, වෙනත්නාන්විතව ආහාර නොගෙන සිටීම මෙහි මූලික ලක්ෂණයයි. වයසට, ලිංගිකත්වයට, මාතව සංවර්ධන ක්‍රියාවලියට හා කායික සෞඛ්‍යයට සාමේක්ෂව පැහැදිලි ලෙස බර අඩු බවක් පෙන්වයි (DSM-5, 2013: 338-339). බර වැඩිවීම හා ස්පූලතාව සම්බන්ධයෙන් බෙහෙවින් සැලකිලිමත් වෙයි. පිරිමින්ට සාමේක්ෂව කාන්තාවන් වැඩි ප්‍රමාණයක් මෙම අසාමානා වර්යාවෙන් පිඩා විදින බව සංඛ්‍යාත්මක දත්ත පෙන්වා දෙයි (approximately 10:1 female-to-male ratio). එසේම මොවුන්,

ගේර මාංගපේශින් කුමයෙන් දුරවල වීම හා විනාශ වීම  
කහ පැහැයට පුරු වියලි සමක් ඇතිවීම  
ගේරය පුරා රෝම වර්ධනය වීම  
හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම  
හාදයේ යම් යම් කොටස්වලට හානි සිදුවීම  
මොලය ආග්‍රිත ස්නායු පද්ධතියේ යම් යම් කොටස්වලට  
හානි සිදුවීම  
නිතර නිතර මහන්සිය දැනීම  
කායිකව යමක් දරා ගැනීමේ ගක්තිය අඩුවීම (විමෙනයම් හිමි,  
2017: 321).

වැනි කායික ලක්ෂණ පෙන්නුම් කරන අතර,

බර වැඩි වීම පිළිබඳ බිය

ගෙරිරයේ ස්පූලනාවය වැඩි වීම පිළිබඳ බිය

සමාජය මගහැරීමට උත්සාහ කිරීම

විෂාදිත විත්තවේගික ලක්ෂණ පෙන්වීම

නින්ද සම්බන්ධ ගැටුළු

වැනි මතෙක්විද්‍යාත්මක ලක්ෂණ ද පෙන්නුම් කරයි (**DSM-5, 2013: 341**).

### **බුලිමියා ත(ර)වෝසා (Bulimia nervosa)**

සාමාන්‍ය පුද්ගලයෙකු ගන්නා ආහාර ප්‍රමාණයට වඩා අධිකව හා පාලනයකින් තොරව නිතර නිතර (නිදුසුන් ලෙස පැය දෙකෙන් දෙකට පමණ) ආහාර ගන්නා අතර ගෙරිරයේ බර හා ස්පූලතාවට ගැටුළුවක් වන බැවේන් එසේ අනුහුත කරන ආහාර තැවත වමනය කිරීම හෝ විරෝධ කිරීම මෙම අසාමාන්‍ය වර්යාවෙහි ප්‍රධාන ලක්ෂණ වෙයි (**DSM-5, 2013: 345, ICD-10 Version: 2019, F50.2**). බෙන්ඡා ආහාර අකුමතාවෙහි මෙන් මොවුනු ද අධිකව ආහාර ගන්නා නමුත් එවා වමනය කිරීම නිසා ගෙරිරයේ විවිධ සංකුලතා ඇති විය හැකි අතර ගෙරිර අභ්‍යන්තර විද්‍යුත් ක්‍රියාකාරීත්වයට ද බාධා කරයි (**ICD-10 Version: 2019, F98.3**). එසේම එහි ප්‍රතිථල ලෙස,

ගෙරිරයේ සමතුලිතතාව බේදී යාම

කාන්තාවන්ගේ ඔසප් වතුයේ අකුමවත් වීම

නිතර වමනය හේතුවෙන් ඔවුන් ඔවුන් ගැනීමට සිදු වීම

ආහාර මාර්ගයට හානි සිදු වීම

බඩවැල සම්බන්ධ ගැටුළු ඇති වීම

වකුගූවලට හානි සිදු වීම (විමලධම්ම නිමි, 2017: 322-323.).

වැනි වෙනත් කායික ආබාධ තත්වයන් පවා ඇති විය හැකි ය.

## වින්ස් ආහාර අකුමතාව (Binge eating disorder)

මෙහි ප්‍රධාන ලක්ෂණය වන්නේ නිතර, එනම්, පැය දෙකෙන් දෙකට පමණ අධිකව, සාමාන්‍ය පුද්ගලයන්ට වඩා අධික ප්‍රමාණයක් ආහාර ගැනීමයි. තමන්ට දරාගැනීමට තොහැකි ප්‍රමාණයට ආහාර ගෙන අපහසුතාවෙන් සිටියි. බවයිනි තොමැති අවස්ථාවල පවා ආහාර ගනිය (DSM-5, 2013: 350). නමුත් බුලිමියා රෝගීන් මෙන් වමනය, වැමැරීම සිදු තොකරයි. ගේර බර හා ස්පූලතාව පිළිබඳව වද තොවයි, තොතකයි. පාලනයකින් තොරව ආහාර ගනිය. නමුත් පසුව තමන් පිළිබඳ වරදකාරී හැඟීමක්, දොළාරෝපණයක්, විෂාදිත බවක් ඇති කර ගනියි.

මෙසේ DSM-5 වර්ගීකරණය අනුව දැක්වෙන අසාමාන්‍ය ආහාර රටාවන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෝග වර්ගීකරණය වන ICD (International Classification of Diseases) වර්ගීකරණයෙහි ද යම් යම් සමානතා හෝ වෙනස්කම් සහිතව ඇතුළත් වේයි.

### ආහාර ගැනීමේ අසාමාන්‍ය වර්යා පිළිබඳ බොඳීධ වර්ගීකරණ

ආහාර පරිහෝජනය පිළිබඳ බොහෝ ඉගැන්වීම් බොඳීධ සාහිත්‍යය තුළ ඇතුළත් වේ. “සබැන සත්තා ආහාරවියිතිකා” (දිස්නිකාය 3, 2006: 358-359) යනුවෙන් සියලු සත්වයන්ගේ පැවැත්ම සඳහා ආහාරය මූලික ම අවශ්‍යතාව බව දේශනා කරන බුදුදහම ‘ආහාර මත්තක්ෂුතාව’ හෙවත් පමණ දැන ආහාර ගැනීම අගය කරයි. බුදුසසුනේ මුල් විසිවස ග්‍රාවකයන් ශික්ෂණය කළ ප්‍රාතිමෝර්ක්ෂ දේශනාව අනුව “මත්තක්ෂුතාව හත්තස්මි.” (සමන්තපාසාදිකා නාම විනයවියක්රියා, 1919: 126) යනුවෙන් දැක්වෙන්නේ පමණ දැන ආහාර ගැනීම හික්ෂුව හික්මිය යුතු සුවිශේෂ අංගයක් බවයි. “සුඩානුපස්සිං විහරන්තං... භොජනමිහිව මත්තක්ෂුං...” (බුද්ධකනිකාය 1, ධම්මපදපාලි යමක වග්‍ර 7-8 ගාරා: 26-29) යන ධම්මපද ගාරා ද්වෙයෙන් ද පෙන්වා දෙන්නේ ආහාරයෙහි පමණ දැන අනුහුත කිරීම නිවන් මගට ද උපකාරී වන බවත් අමත්තක්ෂුතාව කායික මානසික වශයෙන් මෙන් ම නිවන් මග පරිභානියට ද හේතු වන බවත් ය. එසේ ම ආහාර ගැනීමේදී පෙන්වන අසාමාන්‍ය වර්යාවන් වෙනස් කොට නිවැරදි කිරීමේ අරමුණින් යුතුව බුදුන්

වහන්සේ අතැම් විනය නීති ද පනවා ඇති බව විනය පිටකයේ සේවියා ශික්ෂාපද අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වෙයි.

බොඳු සාහිත්‍යයට අයන් විවිධ සූත්‍ර හා විනය දේශනාවන් මෙන් ම අවියකරා සාහිත්‍යය, පන්සිය පනස් ජාතක පොත් වහන්සේ වැනි මූලාශ්‍රය විශ්වේෂණය කිරීමෙන් ආහාර ගැනීම හා සම්බන්ධ අසාමාන්‍ය වර්යා රටා රාඩියක් අනාවරණය කරගත හැකිය. එපමණක් ද නොව අතැම් අවස්ථාවලදී බුදුන් වහන්සේ විසින් ම එවැනි වර්යා සඳහා හේතු සහ මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර කුම ද හඳුන්වාදී ඇති ආකාරය පැහැදිලිව දැකගත හැකිය. එසේ හඳුනාගත හැකි පෝෂණය හා ආහාර ගැනීම සම්බන්ධ අසාමාන්‍ය වර්යාවන් කිහිපයක් පිළිබඳ විග්‍රහය මෙසේ ය.

### 1. හොජන අමත්තක්ෂේකුතාව

බොඳු සාහිත්‍යය අනුව ආහාර ගැනීම සම්බන්ධ ප්‍රධානතම අකුමතාව වන්නේ හොජන අමත්තක්ෂේකුතාව හෙවත් ආහාර පරිහොජනයෙහි පමණ නොදැනීමයි. “පරියෝගනමත්තා පටිගේහනුමත්තා පරිහොගමත්තාති ඉම්ස්සා මත්තාය අජානනතා හොජනමිහි ව අමත්තක්ෂේකුං” (ඩම්පද්වියකරා පයිමා හාගො (යමක වග්ගො), 1919: 37) යනුවෙන් දැක්වෙන පරිදි ආහාරපානාදිය සෙවීමෙහි ප්‍රමාණය, පිළිගන්නා ප්‍රමාණය, අනුහව ප්‍රමාණය තොදන්නා බව මෙයින් අරථවත් කෙරෙයි. එනම්, තමන්ගේ යැපීමේ ප්‍රමාණයට පිළිගතයුතු අනුහව කළ යුතු ආහාර ප්‍රමාණය තොදැනීම හා අධික ලෙස සෙවීම, පිළිගැනීම හා පරිහොෂණය කිරීම මෙහි ලක්ෂණයයි. මෙවැනි පුද්ගලයන් අධිකව ආහාර ගැනීම හේතුවෙන් ගාරීරක වශයෙන් ද පිඩාවට පත් වන අතර කායික නිරෝගී බව ගිලිනි යයි. කායික පහසුව නැති වෙයි. මානසික හා ආධ්‍යාත්මික සුච්‍යට ද බාධා ඇති කරයි.

බොඳු සාහිත්‍යයෙහි සඳහන් කොසොල් රුපු මෙවැනි අසාමාන්‍ය ආහාර රටාවක් පුරුදුව සිටි පුද්ගලයෙකි. ඔහු සැම ආහාර වේළකුදී ම දේශපාක්‍රිය හෙවත් සහල් තිශික (දොණයක් පමණ) පිසු බත් හා ර්ට සමාන ව්‍යක්ෂාර්ථන අනුහව කරයි. සාමාන්‍ය පුද්ගලයෙකුට දරාගත නොහැකි තරම් අධික ප්‍රමාණයකි. එහෙයින් ම

ආහාර ගැනීමෙන් පසු ඔහු බත්මතය (හත්තස්සමද) නිසා පිඩා විදියි, ගරිරයෙහි බලවත් පිඩා (හත්තපරිලාභා) ඇති කරයි, තදින් භූස්ම ගහිය (මහස්සාසි), ගරිරයෙන් අධිකව දහඩිය (සෙදුනින්දුනි) වැශිරෝයි, සහාය පිණිස පවත් සැලීමට දෙපසින් දෙදෙනෙකු (යමක තාලවන්ටේහි) සිටිය යුතු වෙයි (සාරත්ථප්පකාසිනී නාම සංයුත්තනිකායටියකරා (පය්මො භාගා), 1924: 119-120). මෙසේ අධික ආහාරය නිසා පිඩාවට පත් වන ඔහුට කෙලින් (සෘජුව) හිදීමට (උපුකං නිසිදිතා) නොහැකි වෙයි (ඩම්පදටියකරා දුතියා භාගා (නාග වග්ගා), 1919: 586). ඩිඳගත් පසු නැවත නැගිටීම අපහසු වෙයි. එක් ඉරියටිවක සිටීමට නොහැකි වෙයි. මහත් පිඩාවට පත්වෙයි. ක්ලාන්ත වෙයි (අමත්තක්ස්සුතාය කිලමි) (සාරත්ථප්පකාසිනී නාම සංයුත්තනිකායටියකරා, 1924: 119-120).

ආහාරයෙහි පමණ නොදැනීම හා අධිකව ආහාර ගැනීම නිසා ඇතැම් පුද්ගලයන් මරණයට පත්වීම පවා සිදුවිය හැකි ය. බුදුන් ද්වස සැවැත්තුවර වැසි එක්තරා හික්ෂුවක් අධිකව ආහාර ගැනීමෙන් අඡිරණයට පත්ව මරණයට පත්වූ සිදුවීමක් (අතිබහුං භුක්ක්ංත්වා අජිණෙකෙන කාලකතං) ජාතකටියකරාවහි දැක්වෙන අතර ඒ අරඹයා සුක (සුව) ජාතකය දේශනා කළහ (ජාතකටියකරා දුතියාභාගා (දුක-තිකනිපාත වණ්ණනා), 1928: 207-209). එහි සඳහන් ගිරා පැටවා ද ආහාරයෙහි පමණ නොදැන අසීමිතව ආහාර ගැනීමෙන් පියඟාගත නොහැකිව මුහුදෙහි වැට් මරණයට පත් වූ බව එහි තවදුරටත් දැක්වෙයි.

ආහාර අමත්තක්ස්සුතාව හෙවත් අධික ලෙස ආහාරයට ගිෂුවීම මූලික කරගත් අසාමාන්‍ය ආහාර රටාවන් පහක් බොද්ධ සාහිත්‍යයෙහි දැක්වෙයි. ඒවා මෙසේ ය.

- I. ආහාරහත්ථක - ආහාර ගත් පසු අනුත්ගේ අත් උදව්, උපකාර නොමැතිව නැගිටීමට නොහැකි වන තරම් ආහාර ගැනීම මෙහි ලක්ෂණයයි.
- II. අලංසාටක - ආහාර ගැනීමෙන් පසු ඇශ්‍රම් ඇද ගැනීමටත් නොහැකි තරම් හෝ හැද සිටින ඇශ්‍රම් පවා බුරුල් කිරීමට සිදුවන තරම් ආහාර ගැනීම අලංසාටක ලක්ෂණයයි.

- III. තත්ත්වටතක - ආහාර ගැනීමෙන් පසු නැගිට ගැනීමටතන් නොහැකි තරම් ආහාර ගන්නා මෙම පුද්ගලයන් කැම කා එහි ම පෙරලී, එහි ම වැනිර සිටිය.
- IV. කාකමාසක - කපුවෙකුට නොවය දමා බැහැ ගැනීමට හැකි තරමට උගුරට ම පිරෙන තෙක් ආහාර ගැනීම මෙහි ලක්ෂණයයි. ආහාර ගැනීමෙන් පසු වතුර බීමට පවා ඉඩක් නොමැති තරම් අනුහවය කරයි.
- V. භූත්තවමික - දිර්වීමට නොහැකි තරම් කා එම ආමාගෙන ආහාරය වමාරා දමා, වමනය කොට නැවත ආහාර ගැනීම මෙහි ලක්ෂණයයි. ආහාර ගැනීමට ඇති දැඩි ගිෂු බව නිසා මෙසේ කරයි. (ධම්මපදවියකාලා දුතියා භාගා (නාග වග්ගා), 1919: 586, විසුද්ධිමග්ගා, 1919: 25).

## 2. උදුම්බරකාදික

උදුම්බරකාදිය භෞත්‍යය ආහාර අමත්තක්ෂ්‍යතාවට වඩා තරමක් වෙනස් වර්යාවකි. මෙහි ද මූලික ලක්ෂණය වන්නේ අධික ලෙස අනුහවය නොහොත් අධිපරෙහෝත්තනයයි (අංගුත්තරනිකාය 5, 2006: 238-239). නමුත් බොද්ධ සාහිත්‍යය අනුව මෙම අසාමාන්‍ය හැසිරීම ආහාරය හෙවත් කැමට පමණක් සීමා නොකරන අතර ආහාර ඇතුළු අනෙකුත් පරිහෝත්තනයන්ට ද අදාළ වේ.

උදුම්බරකාදික යන්නෙහි අර්ථය අව්‍යික්කා කන්නෙකු මෙන් කැම යන්නයි. අව්‍යික්කා එල අනුහව කරන්නා එක් ගෙඩියක් පමණක් කඩාගෙන කන්නේ නොවයි. එක් ගෙඩියක් කඩා විට තව බොහෝ ප්‍රමාණයක් බිම වැටී අපනේ යයි, විනාශ වෙයි (මනොරපුරණී - අංගුත්තරනිකායවියකාලා (දුතියා භාගා), 1923: 778). ඒ අනුව උදුම්බරකාදිකගේ ලක්ෂණය වන්නේ ආහාර අපනේ හරිමන් විනාශ කරමින් අනුහව කිරීමයි. නිදුසුනක් ලෙස සමාජයෙහි දැකිය හැකි ඇතැම් පුද්ගලයෝ අධික ගිෂුකම නිසා ම තමන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආහාර බෙදා ගන්නා අතර කැමට නොහැකිව ඉවත දමති. එය උදුම්බරකාදික අසාමාන්‍ය වර්යාවේ ස්වභාවයයි.

### 3. අජද්ධුමාරික

ත්‍රිපිටක සාහිත්‍යයෙහි එන අජද්ධුමාරික යනු උදුම්බරකාදික ස්වභාවයේ විරැදුෂ්‍ය ලක්ෂණයයි. එනම්, කෙතරම් පරිහෝජනයට දැ තිබුණ් පරිහෝග නොකොට මිය යන්නා ය. තවත් ලෙසකින් පවසතාත් නොකා මියයන්නා යන අර්ථයෙන් අජද්ධුමාරික නමින් හඳුන්වයි. බුදුභමෙහි විග්‍රහ කෙරෙන පරිදි මෙය ද ආහාරයට පමණක් සීමා නොවන අතර අනෙකුත් සම්පත් ද පරිහෝග නොකොට මියයයි. මහත් වූ හෝග ඇතිව ම අල්පව අනුහව කරයි (අංග්‍රෙන්තරනිකාය 5, 2006: 238-239).

ඩම්මපදවියකාරාවේ එන මට්ටකුණ්ඩිලි කතා වස්තුව මෙයට දැක්විය හැකි මනා නිදරණයකි. එහි දැක්වෙන අදින්නපුබිඛක නම් බමුණා කෙතරම් වස්තුව තිබුණ් තමා භුක්ති විදිමක් නොකළ අතර මට්ටකුණ්ඩිලි නම් ලත් තමාගේ දරුවාට ද ප්‍රමාණවත් තරම් ආහාර ලබා නොදුනි. ඒ හේතුවෙන් ම පාණ්ඩු රෝගයෙන් පෙළුණු දරුවා සෞලුස් වැනි විය පමණ සිටියදී ම මිය ගියේ ය (ඩම්මපදවියකාරා පයෙමා භාගා (යමක වශ්‍යාගා), 1919: 13-14). මෙසේ අජද්ධුමාරික පුද්ගලයා තමා ද දුක් විදිනා අතර තමාගෙන් යැපෙන අන්‍යත් ද නොකා නොනී මරණයට පත්වන තැනට කටයුතු කරයි.

### 4. ආහාර නොවන දැ ආහාරයට ගැනීම

ආහාර නොවන දැ හෙවත් ගේර ග්‍යෙනියට හා පෙළුෂණයට අදාළ නොවන දැ ආහාරයට ගැනීම ද අසාමාන්‍ය වර්යාවකි. ඩම්මපදවියකාතාවේ සඳහන් ජම්බුකාජ්වකයාගේ කතාප්‍රවත්ත මෙයට එක් නිසුදුනාකි. එහි දැක්වෙන පරිදි ජම්බුකාජ්වක කුඩා කාලයේ සිට ම අගුවි (මළපහ) ආහාරයට ගැනීමට පුරුදුව සිටි අතර වෙනත් ආහාර කිසිවක් නොගනියි. මේ හේතුවෙන් ම දෙමාපියන් ඔහුව කුඩාකාල ම නිවසින් බැහැර කොට ආජ්වකයන්ට බාරදුන් නමුත් ආජ්වකයකු වූ පසුවත් එම අසාමාන්‍ය භැසිරීම නවතා ගත නොහැකිව මිනිස් ඇසුරින්, සාමාජයෙන් දුරස්ව කැලයක පුදෙකලාව දිවි ගෙවීමට සිදු විය (ඩම්මපදවියකාරා පයෙමා භාගා (බාල වශ්‍යාගා), 1919: 239-245). කෙසේ නමුත් පැංචාත් කාලීනව බුදුන් වහන්සේගේ මගපෙන්වීම නිසා එම වර්යාවෙන් මිදීමට ඔහුට හැකි විය.

එසේම එවැනි තවත් සිදුවීමක් සාලික ජාතකයෙහි සඳහන් වෙයි. එහි සඳහන් පරිදි මූබරි හා බහුභාණික පුරෝගිත බමුණකු එළුබෙටි නැලියක් පමණ ගිලින ලදී. කෙසේ නමුත් මෙය ඔහු පුරුදුක් වශයෙන් සිදු කළ බව එහි සඳහන් නොවන අතර එය ඔහුගේ මූබරි බව නැවත්වීමට රුම් විසින් උපක්‍රමයෙන් සිදු කරන ලද්දකි (ජාතකච්චකටා පය්මා හාගා (එකකනීපාත වන්නා), 1926: 353-355).

### 5. ආභාර ගැනීමේදී හා ආභාරයෙන් පසු දක්වන අසාමාන්‍ය වර්යා

බොද්ධ සාහිත්‍යයෙන් හඳුනාගත හැකි ආභාර ගැනීම සම්බන්ධ අසාමාන්‍ය වර්යා අතරට එක් වන තවත් වර්යා සමුහයක් ලෙස දැක්විය හැකිකේ ආභාර ගන්නා අතරතුර පුද්ගලයන් දක්වන අනුවිත, අසාමාන්‍ය හැසිරීම ය. ඒ විනය පිටකයේ ඇතුළත් සේවියා දික්ෂාවන්ට අදාළ වර්යා සමුහයකි. එම හැසිරීම තුදෙක් ම අන්‍යයන්ගේ අප්‍රියභාවය, අප්‍රසාදය, පිළිකුල, ජුගුප්සාව ඇති කිරීමට හේතු වෙයි. ඒ අනුව එම පුරුදු පෙන්වන පුද්ගලයාගේ අධික්ෂණය පිළිස මෙන් ම අන්‍යයන්ගේ ජුගුප්සාව පිළිස ද හේතු වන බැවින් ආභාර අනුහවයේ අසාමාන්‍ය වර්යා ලෙස විගුහ කළ හැකි ය. ඒවා පහත පරිදි සංක්ෂීප්තව පෙළගැස්විය හැකි ය.

- I. සිහිකල්පනාවෙන් (සක්කවිවා) තොරව ආභාර ගැනීම.
- II. පමණ ඉක්මවා අසමාන ලෙස බත් ව්‍යක්ෂ්‍යන (න සමසුපක්) බෙදා ගැනීම.
- III. ආභාර බඳුන දෙස (පත්ත සයුදුසිදු) නොව වට්පිට බලමින් ආභාර ගැනීම.
- IV. ආභාර හාජනයේ තැනින් තැන (ප්‍රිපතො මමදින්වා) ආභාර ගැනීම.
- V. ව්‍යක්ෂ්‍යනාදිය අන්අයට නොපෙනන සේ (බතින් වසා) සිගවා (මදනන පරිව්‍යාදෙන්වා) ආභාර ගැනීම. මොවුහු බොහෝ කොට බෙදාව ගැනීමේ අරමුණින් එසේ කරති.
- VI. අනුන්ගේ ආභාර බඳුන් දෙස බලමින් (පරෙසං පත්තං ඔලාකෙන්තො) ආභාර ගැනීම.

- VII. විශාල ආහාර පිළු (අතිමහන්තම කබල) මූවට ඔබා ගැනීම.
- VIII. මුබය ඇරගෙන (මුබද්වාර විවරන්වා) ආහාර සැපීම.
- IX. ආහාර සමග අත මුබය තුළට ඔබා ගැනීම (සබෑල හත්රු මුඛ්‍ය පක්වීපින්වා).
- X. බන් හෝ ආහාර මුබයට විසි කිරීම (පිණේවුක්බෙපකා).
- XI. වලුරන් මෙන් හකු පිරෙන සේ ආහාර මුබය තුළ පුරවා ගනිමින් අනුහව කිරීම (අවගණ්ඩකාරකං).
- XII. අත් ගසා දම්මින් (හත්පතිදියුනකං) ආහාර ගැනීම.
- XIII. බන් ඇට හෝ ආහාර තමා සිටින ස්ථානයේ විසිරුවමින් (සිත්ථාවකාරකං) අපිරිසිදු කරමින් ආහාර ගැනීම.
- XIV. දිව ඉදිරියට දික් කරමින් (ජ්විහානිව්‍යාරකං) ආහාර ගැනීම.
- XV. කටින් වපු වපු හඩ නංවමින් (වපුවපුකාරකං) ආහාර ගැනීම.
- XVI. කටින් සුරු සුරු හඩ නංවමින් (සුරුසුරුකාරකං) ආහාර ගැනීම.
- XVII. අත හෝ ඇගිලි ලෙවකමින් (හත්පතිල්ලෙහකං) ආහාර ගැනීම.
- XVIII. ආහාර හාජනය ලෙවකමින් (පත්තනිල්ලෙහකං) ආහාර ගැනීම.
- XIX. තොල් ලෙවකීමින් (මධ්‍යනිල්ලෙහකං) ආහාර ගැනීම.
- XX. ඉදුල් සහිත අතින් (සාමිසෙන හත්පෙන) වෙනත් හාජන ඇල්ලීම.
- XXI. ඉදුල් හාජනය සේදු ජලය (සසිත්ථාකං පත්තයෙධාවනා) මිදුලෙහි විසි කිරීම (ජාවිත්තියපාල 1 (හික්බුවිහංගය), 1981: 512-537).

යනාදිය එවැනි අසාමාන්‍ය වර්යා සමූහයකි. මේවා ආහාර අනුහව කිරීමේ වර්යාව හා බැඳී පවතින අසාමාන්‍ය පුරුදු සමූහයක් වන අතර බුදුන් වහන්සේ සේබියා හික්ෂාපදච්චලින් පෙන්වා දැන්තේ එවැනි අසාමාන්‍ය, අභික්ෂිත හැසිරීම්වලින් වැළකිය යුතු බවයි.

මෙට අමතරව ආහාර ගැනීම පිළිබඳව හික්මිය යුතු, වැළකිය යුතු ලෙස හික්ෂුන්ට පමණක් අනුදක්නා ලද වර්යා සමූහයක් ද වේ. ඒ විකාල හෝජනය, සන්නිධිකාරක හෝජනය ආදියයි (පාචිත්තියපාලි 1 (හික්බුවහංගය), 1981: 238-250). නමුත් ඒවා ආහාර ගැනීම සම්බන්ධ අසාමාන්‍ය වර්යා ලෙස සැලකිය නොහැකි අතර ඒවා ආගමික හා ආධ්‍යාත්මික ප්‍රතිපදාවන්ට අදාළව පනවාගත් හික්ෂා සමූහයක් ලෙස දැක්වීම උච්ච ය. මත්ද යන්, ඒවා පුදෙක් හික්ෂු හික්ෂුන්ට පමණක් සීමා වන අතර පොදු සමාජයට අදාළ කරුණු ලෙස දැක්වීම අනුවත් බැවැනි.

### තුලනාත්මක විශ්ලේෂණය

පොළණය හා ආහාර ගැනීම සම්බන්ධ අකුමතා පිළිබඳ DSM-5 වර්ගීකරණය ඇතුළු බටහිර මනෝවිද්‍යාත්මක රෝග විනිශ්චයන් හා බොද්ධ සාහිත්‍යයෙන් ඉස්මතු කරගත හැකි එවැනි අසාමාන්‍ය වර්යාවන් තුලනාත්මකව විශ්ලේෂණය කිරීමේදී බොහෝ සමාන සංක්ෂීප තදුනාගත හැකි ය. නමුත් බොද්ධ සාහිත්‍යයෙන් ඉස්මතු කර ගත හැකි එවැනි ඇතුළු වර්යා තත්ත්වයන් පිළිබඳව බටහිර වර්ගීකරණවල විශ්‍රාශන නොවන බව ද පෙනේ.

DSM-5 වර්ගීකරණ අනුව ප්‍රකට කෙරෙන පිකා තත්ත්වයට සමාන අසාමාන්‍ය වර්යා තත්ත්වයන් බොද්ධ සාහිත්‍යයහි ද ඇතුළත් වෙයි. ආහාර නොවන දැ ආහාරයට ගැනීම මෙහි ලක්ෂණයයි. අසුව්ලි කැමට පුරුදුව සිටි ජම්බුකාඩ්වකගෙන් නිරුපණය කෙරෙන්නේ මෙයයි. එසේම එළඹවෙට නැළියක් පමණ ගිලින ලද සුක ජාතකයේ පුවත ද මෙයට තරමක් දුරට සම්ප වේ. නමුත් එම පුද්ගලයා එයට අඛ්‍යාභිජිත්වමක් සේ නොදැක්වෙන බැවැනි ආහාර ගැනීමේ අකුමතාවක් ලෙස විනිශ්චය කිරීම දුෂ්කර ය.

බොද්ධ සාහිත්‍යය කුළ බහුලව විග්‍රහ කෙරෙන මෙන්ම බුද්‍යන් වහන්සේ විසින් නිරන්තරයෙන් අවධාරණය කරන ලද ආහාර ගැනීම සම්බන්ධ අකුමතාවක් වන්නේ හෝජනේ අමත්තක්ෂ්‍යතාවයයි. එය DSM-5 වර්ගීකරණයෙහි දැක්වෙන බිජ්‍යා අකුමතාවට බොහෝ සමාන ලක්ෂණ සහිත තත්ත්වයකි. බිජ්‍යා අකුමතාවෙන් යුක්ත පුද්ගලයා ද පාලනයකින් තොරව ආහාර ගන්නා අතර ඉන් ගරීරයට වන අපහසුතාව හෝ පිඩාවන් හෝ රෝග තත්ත්වයන් පිළිබඳව සැලකීමෙන් තොවයි. හෝජනේ අමත්තක්ෂ්‍යතාවෙන් යුතු පුද්ගලයන් ද එසේ ම ය. කොසොල් රුජ් රිට මතා නිදසුනයි. එසේ ම රිට සමාන තවත් තත්ත්වයන් කිහිපයක් ද බුදු දහමේ පෙන්වා දෙයි. ඒ ආහාරහන්පක, අලංසාවක, තත්ත්වටවක, කාකමාසක හා භූත්තවමික පුද්ගලයන් ය. ඒවා ද ආහාර අමත්තක්ෂ්‍යතාව යටතේ දැක්විය හැකි වෙන වෙනස් ස්වභාවයන් ලෙස හදුනාගත හැකි ය. නමුත් බටහිර වර්ගීකරණ අතර එවැනි සුවිශ්‍ය හා සියුම් ලක්ෂණ පිළිබඳ විශේෂ අවධානයට ලක් කර ඇති විග්‍රහයක් ලෙස හදුනාගත හැක්කේ භූත්තවමික තත්ත්වයට සමාන බුලිමියා අකුමතාව පමණි.

මෙහි දැක්වෙන භූත්තවමික පුද්ගලයා DSM-5 වර්ගීකරණයෙහි දැක්වෙන බුලිමියා න(ර)වෝසා (Bulimia nervosa) අකුමතාවට සමාන ලෙස දැකිය හැකි ය. මවුන් නිතර හා අධිකව ආහාර ගන්නා අතර එය ගරීරයට දරාගත තොහැකි තරම් වෙයි. ඉන් ඇති වන අපහසුතාව හා ස්ථ්‍රීලතාවය වැනි තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා මවුනු ගිලින ලද ආහාර තැබුව වමනය කොට ඉවත් කරති. කෙසේ නමුත් ඉන් ගරීර සමතුලිතතාවට ද මහත් බාධා ඇති කරයි.

බොද්ධ දර්ශනයෙන් ඉස්මතු කෙරෙන අජද්ධමාරික පරිභේදනය DSM-5 වර්ගීකරණයෙහි දැක්වෙන ඇනොරෝක්ෂියා න(ර)වෝසා (Anorexia nervosa) තත්ත්වයට තරමක් සමාන ය. එසේ ම මෙය වැළැකීම් හෝ බාධා සහිත ආහාර ගැනීමේ අකුමතාව (Avoidant/Restrictive food intake disorder) තත්ත්වයට ද සමාන ලක්ෂණ සහිත වේ. අජද්ධමාරිකගේ ප්‍රධාන ලක්ෂණය වන්නේ තොකා තොකී මියයාමයි. රට බලපාන ප්‍රධාන සාධකය වන්නේ අධික ලෝභයයි. නමුත් ඇනොරෝක්ෂියා න(ර)වෝසා තත්ත්වය ඇති වන්නේ ගරීරය ස්ථ්‍රීලතාවය, ගරීරයේ හැඩය පවත්වාගෙන යාම ආදිය පිළිබඳ

දැඩි ආකළුපයෙහි බලපෑමෙනි. වැළකීම් හෝ බාධා සහිත ආහාර ගැනීමේ අකුමතාව ඇති වන්නේ ආහාර රුචියෙහි ගැටලුවක් තිසා හෝ සිතාමතා ම ආහාර පාලනය කිරීම තිසා ය. එහි ප්‍රතිඵල ලෙස කැපී පෙනෙන කායික දුර්වලතා හා පෝෂණ උග්‍රතා ද ඇති විය හැකි ය. කෙසේ නමුත් මෙම තත්වයන් තුනෙහි ම පොදු ලක්ෂණයක් ලෙස ධනය, වස්තුව තිබියැත් නොකා නොනැවී පිබාවට පත්වීම, ආහාර පාලනය තිසා ගිරිර ගක්තිය දුර්වල වීම, පෝෂණ උග්‍රතාවය හා වෙනත් කායික ආබාධ ඇති වීම ආදිය හඳුනාගත හැකි ය.

මෙම තත්වයන් බොඳු හා බටහිර විග්‍රහයන් දෙකෙහි ම සමානව දැකිය හැකි නමුත් බොඳු සාහිත්‍යයෙන් ඉස්මතු කෙරෙන පෝෂණය හා ආහාර ගැනීම සම්බන්ධ අසාමාන්‍ය වර්යා විග්‍රහය ජ්‍යෙ වඩා පුළුල් පරාසයක විහිදෙන බව හඳුනාගත හැකි ය. තිදුෂුනක් ලෙස, බොඳු දුරුණයෙහි පෙන්වා දෙන උදුම්බරකාඩික පුද්ගලයාගේ ස්වභාවය බටහිර වර්ගීකරණවල අසාමාන්‍ය වර්යාවක් ලෙස හඳුනාගෙන නොමැති ය. නමුත් එවැනි ලක්ෂණ සහිත පුද්ගලයන් සමාජයේ කොතොත් දක්නට ලැබෙන අතර එම වර්යාව අනාවරයන්ගේ අප්‍රසාදයට හා ගර්හා ලැබීමට ද හේතුවෙයි. එමත් ම ආහාර ගැනීම අතරතුර හා ආහාර ගැනීමෙන් අනතුරුව පුද්ගලන් දක්වන අප්‍රසාදය ඇති කරවන වර්යා සමූහයක් බොඳු සාහිත්‍යයෙන් අනාවරණය කරගත හැකි ය. එවා ද බොහෝ විට සමාජයේ දැකිය හැකි අතර ගික්ෂිතයන්ගේ ගර්හාවට හා පිළිකුලට බඳුන්වෙයි. නමුත් බටහිර වර්ගීකරණවල ආහාර ගැනීම අතරතුර හෝ ආහාර ගැනීම අවසන් කිරීමෙන් පසු දක්වන එවැනි අසාමාන්‍ය හැසිරීම පිළිබඳ විග්‍රහයක් දැකිය නොහැකි ය.

### නිගමනය

උක්ත විග්‍රහ කරන ලද කරුණු සැලකීමේදී පැහැදිලි වන්නේ පෝෂණය හා ආහාර ගැනීම සම්බන්ධ අකුමතා පිළිබඳ බොඳු හා බටහිර රෝග වර්ගීකරණයන් අතර බොහෝ සමානතා ඇති බවයි. විශේෂයෙන් ම DSM වර්ගීකරණයෙහි දැක්වෙන පෝෂණය හා ආහාර ගැනීම පිළිබඳ අසාමාන්‍ය වර්යාවන් වන පිකා හෙවත් ආහාර නොවන දැ ආහාරයට ගැනීම, බින්ජ් අකුමතාව, ඇනොරෝක්ෂීයා න(ර්)වෝසා, බුලිමියා න(ර්)වෝසා සහ වැළකීම හෝ බාධා සහිත

ଆභාර ගැනීමේ අකුමතාව යන අසාමාන්‍ය වර්යාවන්ට සමාන තත්ත්වයන් පිළිබඳ පැහැදිලි තොරතුරු බෙංධ්‍ය සාහිත්‍යයෙන් ඉස්මතු කරගත හැකිය. එහිද බිත්ත් අකුමතාවට සමානව දැක්විය හැකි නොජනේ අමත්තක්ෂූෂ්‍යතාව ආභාරහන්පක, අලංසාටක, තත්ත්වටක, කාකමාසක හා ණුත්තවමික ලෙස විවිධ ලක්ෂණ අනුව වර්ග කොට දැක්වීම පූරියෙන්ම වේ. කෙසේ නමුත් උදුම්බරකාදික තත්ත්වය සමාජයේ දැකිය හැකි වුවත් තුළන මනෝවිද්‍යාවේ මානසික රෝග වර්ගීකරණයන්හි එවැනි අසාමාන්‍ය වර්යාවක් තොදැක්වෙයි. තවද, බෙංධ්‍ය සාහිත්‍යයේ දැක්වෙන පරිදි ආභාර ගැනීම අතරතුර හා ආභාර ගැනීමෙන් පසු පුද්ගලයන් දක්වන අසාමාන්‍ය වර්යාවන් තුළන මනෝවිද්‍යාවේ අසාමාන්‍ය වර්යා වර්ගීකරණයන්හි හඳුනාගත තොහැකි ය.

මෙම විශ්‍රාන්තියන්ගෙන් මෙම වන කරුණ නම් ආභාර ගැනීමට අදාළව පුද්ගලයන් දක්වන වර්යාවන් ඉතා සියුම් ලෙස හඳුනාගනිමින් ඒවායෙහි ඇති අසාමාන්‍ය ලක්ෂණ ඉවත් කොට සීලය හරහා වර්යා සංස්කරණයක් ඇති කිරීමට බුදුහම මගපෙන්වන බවයි. ඇතැම් විට රට අදාළ ප්‍රතිකාරාත්මක කුමවේද හඳුන්වාදීමෙන් හා ඕක්ෂාපද ලෙස පැනවීමෙන් ද එය තහවුරු වේයි. එසේම මෙම අසාමාන්‍ය වර්යා පිළිබඳ බෙංධ්‍ය විශ්‍රාන්තියන් ඉස්මතු වන තවත් කරුණක් නම් උදුම්බරකාදික, අජ්දුමුරක වැනි ඇතැම් තත්ත්වයන් ආභාර භක්ති විදීමට පමණක් සීමා කොට තොමැති අතර ආභාර ගැනීම ප්‍රධාන තොට දක්වමින් අනෙකුත් පරිහෙළුන ද්‍රව්‍යයන් පරිහෙළු කිරීමේද ද එහි අසාමාන්‍ය බවක් වේ නම් එය වැළැක්වීමට මගපෙන්වීම සිදු කරන බවයි.

### ආග්‍රිත ග්‍රන්ථ

අංගුන්තරනිකාය 5 (ව්‍යුත්ස්වාස්ථා සූත්‍ර), (2006). බු.ජ.ත්.ග.මා., මුද්‍රණය.

බුද්ධනිකාය 1, ධම්මපදපාල යමක වග්‍ර 7-8 ගාරා, (2006). බු.ජ.ත්.ග.මා., මුද්‍රණය.

ජාතකටියකරා දුතියොහාගා (දුක-තිකනිපාත වණ්ණනා), සුක ජාතකං, සයිමන් හේවාවිනාරණ මහාසයාණන්තේහි පාකටිකතා, (1928).

ජාතකටියකරා පයිමො භාගා (එකකනිපාත වණ්ණනා) (1.11.7.), සාලින්ත ජාතකං, සයිමන් හේවාවිනාරණ මහාසයාණන්තේහි පාකටිකතා, (1926).

දිස්තිකාය 3 (සංගිනි සූත්‍ර), (2006). බු.ප.ත්.ගු.මා. මුදුණය.

ධම්මපදවියකරා පයිමො හාගා (යමක වග්ගා), සයිමන් හේවාවිතාරණ පොගතාණත්තෙන මුද්දාපිතා, (1919).

ධම්මපදවියකරා දුතියා හාගා (නාග වග්ගා), (2006). බු.ප.ත්.ගු.මා. මුදුණය.

ඡාවත්තියපාල 1 (හික්කුවිහාරය), (1981). බු.ප.ත්.ගු.මා. මුදුණය.

මනොරප්පර්පිනි - අංගත්තරනිකායවියකරා (දුතියා හාගා) (8.6.4), සයිමන් හේවාවිතාරණසොගතාණත්තෙන මුද්දාපිතා, (1923).

විමලධිම් නිමි, කේර්නකද්වල, (2017). අසාමාන්‍ය මනෝවිද්‍යාව, මරදාන: ඇඟේ ගොඩගේ සහ සහෙරදරයේ.

විසුද්ධිම්ගාගා, සයිමන් හේවාවිතාරණසොගතාණත්තෙන මුද්දාපිතා, (1919).

සමන්නතපාසාදිකා නාම විනයවියකරා, සික්බාපදපස්ක්‍රිත්තිඥායාවනකරා වණ්ඩනා, සයිමන් හේවාවිතාරණ සොගතාණත්තෙන මුද්දාපිතා, (1919).

සාරන්ප්ල්පකාසිනි නාම සංයුත්තනිකායවියකරා (පයිමො හාගා) (3.2.3.), සයිමන් හේවාවිතාරණ මහාසයාණත්තෙහි පාක්ටිකතා, (1924).

**Diagnostic and Statistical Manual of Mental Disorders (DSM-5) - American Psychiatric Association.**

**ICD-10 Version:** (2019). F98.3 (online), extracted from <https://icd.who.int/browse10/2019/en#/F50-F59>, on 08.10.2020.

Striegel-Moore, Ruth H., Francine Rosselli, Nancy Perrin, Lynn DeBar, G. Terence Wilson, Alexis May, and Helena C. Kraemer. (2009).

### **Gender Difference in the Prevalence of Eating Disorder Symptoms.**

International Journal of Eating Disorders 42 (5): <https://doi.org/10.1002/eat.20625>.